



ප්‍රතිපාදනයන් , අසම්බාව්‍ය බැරකම් සහ
අසම්බාව්‍ය වත්කම්

Provisions, Contingent Liabilities & Contingent Assets

රුක්මල් විජේකෝන්



JMC Jayasekera Management Centre (Pvt) Ltd
Pioneers in Professional Education
65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

අරමුණ (Objective)

පහත දී පිළිබඳව ගිණුම්කරනු පිළිවෙත් හා එවා සම්බන්ධයෙන් කළ යුතු අනාවරණයන් නිර්දේශ කිරීම මෙම ප්‍රමිතියේ අරමුණයි.

- i) ප්‍රතිපාදනයන් (Provisions)
- ii) අසම්හාවන බැරකම් (Contingent Liabilities)
- iii) අසම්හාවන වත්කම් (Contingent Assets)

ගිණුම්කරණයේදී ප්‍රතිපාදන ඇති කිරීමට කිහිම් අවශ්‍යතාවයන් සපුරා තිබිය යුතුද යන්නත්,
අසම්හාවන බැරකම් හා වත්කම් පිළිබඳව අනාවරණයන් අවශ්‍ය කෙරෙන්නේ කිහිම් අවස්ථාවන්වලදී ද යන්නත් පිළිබඳව මෙම ප්‍රමිතියෙන් සාකච්ඡා කෙරේ.

මෙම ප්‍රමිතියෙහි පහත පිළිබඳ නිර්වචනයන් අධ්‍යයනය කරන්න.

ප්‍රතිපාදනයක් / වෙන්තිරීම (Provision)

කාලය හෝ ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් සහිත වගකීමකි.

වගකීමක් (Liability)

අතීත සිදුවීමක ප්‍රතිඵලයක් සේ වර්තමානයේ පවතින බැඳීමක් වන අතර විය නිරාකරණය කිරීමට ව්‍යුහාරය සතු ආර්ථික සම්පත් පිටතට ගෘෂණමක් සිදුවේ.

ප්‍රතිපාදන - Provisions


ප්‍රතිපාදනයන් යන්නෙන් මෙම ප්‍රමිතියෙන් අදහස් වනුයේ ප්‍රමාණය හෝ කාලය පිළිබඳව අවිනිශ්චිතතාවයක් පවතින බැරකමකි.

පහත අවස්ථා වලදී ප්‍රතිපාදනයක් මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගත යුතුය.

- i) අතීත සිදුවීමක ප්‍රතිඵලයක් මෙස වර්තමානයේ බැඳීමක් ඇති විටෙක.

බැඳීමක් ව්‍යුහාරයකට ප්‍රධාන ආකාර දෙකකට ඇතිවිය හැකිය.

- i) නෙතික බැඳීම (Legal Obligation)
- ii) සම්මුතික බැඳීම (Constructive Obligation)



නෙතික බඳීම (Legal Obligation)

නෙතික බඳීමක් ආයතනය විසින් වෙනත් පාර්ශවයන් සමග විෂය ගිවිසුමක් අනුව හෝ, පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ව්‍යවස්ථාවක දක්වා ඇති කරණු අනුව හෝ වෙනත් බලපෑවෙන නිතියක් මගින් ඇතිවිය හැකිය.

උදාහරණ

කර්මාන්තකාලාවක් මගින් පරිසරයට සිදුවන භාතිය නිසා දූෂණය වන ඇල මාර්ග අදාළ ආයතනය විසින් පිරිසිදු කිරීම කළ යුතු බවට රැඳු විසින් නිතියක් සම්මත කර ඇතැයි සිතන්ත. Y සහ සමාගම තම නිෂ්පාදන ත්‍යාච්‍යාලීයේදී අපහරණය කළ ජලය නිසා අසල ඇල මාර්ග දැඩියෙන් දූෂණය වී ඇත. මේ පිළිබඳව ප්‍රමිතය පරිදි අනුගමනය කළ යුතු ත්‍යාච්‍යාලීය කවරේද?

මෙම කරණ අනුව ග සමාගමට නෙතික බඳීමක් ඇත. මෙම බඳීම පියවීමට ආර්ථික ප්‍රතිලාභ හා බඳුනු සම්පත් පිටතට ගෙවෙන සිදු වේ. විම නිසා පිරිසිදු කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැය වෙනුවෙන් ගිණුම් ප්‍රකාශනවල ප්‍රතිපාදනයක් කළ යුතු වේ. මෙහිදී වෙන්කළ යුතු අගය හොඳම ඇස්තමේන්තුව මත තීරණය කළ යුතු වේ.

සම්මුතික බඳීම (Constructive Obligation)

මෙයින් අදහස් කරන්නේ ව්‍යාපාරයක් ගිණුම් කාලවීදේද ගණනාවක් සිට අනුගමනය කරන ලද පිළිවෙළ මත හෝ ව්‍යාපාරය විසින් (ප්‍රසිද්ධ කරන ලද ප්‍රතිපත්තියක් මගින්) බාහිර පාර්ශවයන් වෙත යම් යුතුකම් සම්බාධයක් ඉටු කරන බවට ද ඇති පොරොන්දුවක් මත ඇතිවන බඳීමිය.

උදාහරණ

විදුලිය සැපයීම කරන සමාගමක් විදුලිය රැහැන් ඇදීමට හා වෙනත් ඉදිකිරීම් සඳහා වන සම්පත විනාශයක් සිදුවනු හෙයින් විවැනි සමාගමක් සැම වර්ෂයක් අවසානයේදීම ගාඛා රෝපණය සඳහා පියවර ගන්නා බව ප්‍රතිපත්තියක් ප්‍රසිද්ධ කර ඇතැයි උපක්ෂපනය කරන්න. මෙහිදී සම්මුතිය මත ඇති වූ වර්තමාන බඳීමක් ඇත. මෙම බඳීම පියවීමට ව්‍යාපාරයේ ආර්ථික සම්පත් හා බඳුනු සම්පත් ගෙවෙන සිදුවේ. විම නිසා නව ගාඛා රෝපණය සඳහා වැය වෙතැයි අලෙවිකරණ පිරිවැය ඇස්තමේන්තු කර ඒ සඳහා ප්‍රතිපාදනයන් කළ යුතුවේ.

ii) මෙම බඳීම නිරාකරණය කිරීමට ආර්ථික ප්‍රතිලාභ හා බඳුනු සම්පත් පිටතට ගෙවෙන යාමේ සම්භාවිතාවන් ඇති විටෙක.

iii) බඳීමේ ප්‍රමාණය පිළිබඳව විශ්වාසභායක ලෙස ඇස්තමේන්තුවක් කළ හැකි විටෙක.

මෙම කොන්දේසි සපුරාලන්නේ නැතිනම් විය ප්‍රතිපාදනයක් ලෙස හඳුනා නොගත යුතුය.

ප්‍රතිපාදනය යටතේ විකුණුම් - Trade Warranty

ප්‍රතිපාදනයක් ලෙස හඳුනාගත් ප්‍රමාණය විය යුත්තේ ගේෂපතු දිනට පවතින වගකීම් පියවීම හෝ විම අවස්ථාවේදී විය තෙවන පාර්ශවයකට පැවරීමට ව්‍යාපාරයක් ප්‍රාගෝනිකව (සත්‍ය ලෙස) ගෙවනු ලබන ප්‍රමාණය වේ.

ප්‍රතිපාදනයන් සඳහා උදාහරණ ලෙස ගේෂ පත්‍ර දිනයට පෙර විකුණාන ලද නිෂ්පාදිතයක් ප්‍රතිපාදනය (වගකීම් සහතිකය) යටතේ යථා තත්ත්වයට (පෙර පැවති තත්ත්වයට) පත් කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැයක් දැක්වීය හැකිය. ව්‍යාපාරයක් තමන් විසින් අලෙවිකරනු ලබන භාණ්ඩ සඳහා වර්ෂ 2 ක් ගතවන තුරු සියලු අවත්වැඩියා සිදුකර දෙන බවට ගැණුම්කරුවන්ට වගකීම් සහතිකයක් හෙවත් ප්‍රතිපාදනයක් ද ඇතැයි සිතමු. මෙහිදී ගේෂපතු දිනට පෙර විකුණාන ලද භාණ්ඩ අවත්වැඩියා කරදීම සඳහා ගේෂපතු දිනයෙන් පසුව දරන ලද පිරිවැය සහ දැරීමට විකාර වූ පිරිවැය ගේෂපතු දිනට ප්‍රතිපාදනයක් ලෙස හඳුනාගත හැකිය.

ප්‍රතිපාදන ගිණුම්කරණයක්ද ඇදාළ ප්‍රතිපාදනය ලෙස හඳුනාගත්තා විනිශ්චයම ඇස්තමේන්තු කිරීමේදී ඒ සඳහා හොඳම ඇස්තමේන්තුව (Best Estimate) පාදක කරගත යුතුය. මෙහිදී ගේෂ පත්‍ර දින පවතින බඳීම නිරාකරණය කිරීමට අවශ්‍යවන ප්‍රමාණය නිවැරදි ලෙස ගතනය කිරීම හොඳම ඇස්තමේන්තු කිරීමක් සේ සැලකේ. මෙහිදී අතිත අන්දයීම් මත පැදනුම්ව කළමනාකරණය විසින් විනිශ්චය කිරීම කරනු ලැබේ. සමහර අවස්ථා වලදී විවැනි විනිශ්චයන් සඳහා ස්වාධීන විශ්චය වාර්තා පදනම් කර ගත හැකිය. සළකා බලන සාක්ෂිවලට ගේෂ පත්‍ර දිනයෙන් පසු සිදුවන සිදුවීම්ද අයත් වේ.

“අසම්හාවා වගකීමක්”/ බැරකමක් (Contingent Liability)

- a) අතිත සිදුවීමක ප්‍රතිචලනයක් ලෙස ආයතනයේ පාලනයෙන් තොර අනාගතයේදී සිදුවීය හැකි අවිනිශ්චිත සිදුවීම විකක් හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම මත ඇතිවිය හැකි බැඳීමක් හෝ,
- b) අතිත සිදුවීමක ප්‍රතිචලනයක් සේ ඇතිවූවක්,
 - i. අදාළ බැඳීම පියවීමට ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පිටතට ගෘළායාමේ හව්‍යතාවයක් නොමැති හෝ,
 - ii. බැඳීමේ වට්නාකම විශ්වාසදායක ලෙස මැනීය නොහැකි නිසා හඳුනා නොගන්නා වර්තමාන බැඳීමක්.

අසම්හාවා බැරකම - Contingent Liabilities

අසම්හාවා බැරකම් පහත පරිදි නිර්වචනය කළ හැකිය.

- i. ආයතනයේ සම්පූර්ණ පාලනයකින් තොරව අවිනිශ්චිත අනාගත සිදුවීම විකක් හෝ වැඩි ප්‍රමාණයක් සිදුවීම හෝ සිදු නොවීම මත ඇතිවිය හැකි අතිත සිදුවීමක ප්‍රතිචලනයක් ලෙස පැහැනගින බැඳීමක්.

උදා: ව්‍යාපාරයට විරෝධව අධිකරණය ඉදිරියේ ත්‍රියාත්මක වෙශීන් පවතින නඩුවක් වෙනුවෙන් ගෙවියුතු වන්දියක් හෝ

- ii. අතිත සිදුවීමක ප්‍රතිචලනයක් ලෙස ඇතිවන්නා වූ විහෙත්,

- a) අදාළ බැඳීම පියවීම සඳහා ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගෘළායාමේ හව්‍යතාවයක් (සම්හාවිතාවක්) නොමැති වීම, හෝ

උදා: ආයතනයේ සේවකයන් රක්ෂණය කර ඇති අවස්ථාවකදී සේවක ආපදාවක් සඳහා වන්දියක් ගෙවිය යුතු විටකදී අදාළ වන්දි මුදල රක්ෂණ ආයතනය ගෙවීම හේතුවෙන් ඒ සඳහා ආයතනයේ මුදල් ගෘළායාමක් සිදුනොවීම.

- b) බැඳීමේ වට්නාකම පැහැදිලි ලෙස තක්සේරු කළ නොහැකි වීම හේතුවෙන් මෙතෙක් නිශ්චිතව හඳුනා නොගන්නා ලද ප්‍රවර්තන බැඳීමිය.

උදා: ව්‍යාපාර ආයතනයක අංශයක් වසා දැමීම ගෙවිය යුතු වන වන්දි

සාමාන්‍ය අදහස අනුව නම් කාලය සහ ප්‍රමාණය නිශ්චිතව දැක්විය නොහැකි බැවින් ප්‍රතිපාදනයන් සියලුම අසම්හාවා වේ. විසේ වුවද මෙම ප්‍රමිතියේ පරිදි “අසම්හාවා” යන පදය භාවිතා කරනුයේ ව්‍යාපාරයේ කිසිදු පාලනයකින් තොරව සිදුවන්නා වූද, අනාගතයේදී නිශ්චිතව සිදුවන බව කිව නොහැකි වූ කිසියම් සිද්ධියක් සිදුවීම හෝ සිදුනොවීම මගින් පමණක් ඇතිවන මූල්‍ය ප්‍රකාශනවල හඳුනා නොගන්නා වත්කම් හා බැරකමිය, ප්‍රවර්තන බැඳීම් පියවීම සඳහා සම්පත් ගෘළායාම හව්‍ය නිසා මෙම ප්‍රමිතිය මගින් ප්‍රතිපාදන, වගකීම් වශයෙන් හඳුනාගනී. විහෙත් අසම්හාවා වගකීම් පහත හේතුන් මත වගකීම් ලෙස ගිණුම් ප්‍රකාශනවල හඳුනා නොගනිසි

- i. ව්‍යාපාරයේ සම්පත් පිටතට ගෘළායාමට හේතුවන ප්‍රවර්තන බැඳීමක් ඇතිද යන්න තවමත් තහවුරු නොවීම, උදාහරණ ලෙස ගේෂපතු දිනට දින කිහිපයක් පෙර ව්‍යාපාරය වසා දැමීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතත් තවමත් ඒ පිළිබඳව කිසිදු පාර්ශවයක් දැනුවත් කර නැත. ඒ අනුව ගේෂපතු දිනට ප්‍රවර්තන බැඳීමක් ඇති බවට තහවුරු නොවේ.

- ii. මෙම ප්‍රමිතියේ දක්වන හඳුනාගතීමේ ගිණුම දඩ සපුරාලන්නේ නැති ප්‍රවර්තන බැඳීමක් වීම උදාහරණයක් ලෙස රජය විසින් පෙළද්‍රුගලික ආරක්ෂක සේවාවල නිලධාරීන් සඳහා විශේෂ ප්‍රහුණුවක් ඉදිරි විරෝධවලදී ලබාදිය යුතු බවට නිතියක් සම්මත කර ඇත. ගේෂපතු දිනවන විට ආරක්ෂක සේවකයන් ප්‍රහුණු කර නැත.

මේ සඳහා ප්‍රතිපාදනයන් අවශ්‍ය නොවේ. බැඳීම් සහගත සිදුවීමක් තවමත් සිදුවී නැත. ආවරණය පමණක් ප්‍රමාණවත් වේ. මෙම ප්‍රමිතියේ පරිදි ප්‍රතිපාදනයක් ගිණුම්ගත කිරීමට නම්, පහත නිර්ණායකයන් සම්පූර්ණ විය යුතු බව ඉහතදී හඳුනාගන්නා ලදී.

- a) අතිත සිදුවීමක් මත වර්තමානයේ බැඳීමක් තිබිය යුතුවීම.
- b) විම බැඳීම නිරාකරණය නිරීමට ව්‍යාපාරයේ සම්පත් පිටතට ගෘළායාමේ හව්‍යතාවයක් තිබිය යුතු වීම.

c) ව්‍යම ප්‍රමාණය සාධාරණ ලෙස ඇස්තමේන්තු කිරීමේ හැකියාව.

ඉහත නිර්ණ්‍යකයන් (කොන්දේසි) විකක් හෝ සපුරා නැති ප්‍රවර්තන බැඳීම් ප්‍රතිපාදනයක් සේ හඳුනා නොගෙන අසම්හාවන බැරකම් සේ ගිණුම් ප්‍රකාශනවල අනාවරණය කිරීම පමණක් කෙරේ.


අසම්හාවන බැරකම් පිළිබඳ අනාවරණයන්

ව්‍යාපාරයක කිසියම් අසම්හාවන වගකීමක් ඇති වූ විට විය ගේඟ පත්‍රයේ වගකීම සේ දැක්වීමක් සිදුකරනු නොලබන අතර ඒවා අනාවරණය කිරීම පමණක් කළ යුතුය. මෙම අනාවරණයේදී,

- i) අදාළ අසම්හාවන වගකීමේ ස්වභාවය පිළිබඳව සංකීර්ණ විස්තරයක්
- ii) විහි මුළු බලපෑම පිළිබඳ ඇස්තමේන්තුවක්
- iii) සම්පත් පිටතට ගෘළායෙමේ අයය හෝ කාල වකවානු සම්බන්ධව අවිත්ත්වීතතා විස්තර කිරීමක්.
- iv) කවර හෝ ප්‍රතිපුරණයක් ලැබේමේ හැකියාව

ප්‍රතිපාදන හා අසම්හාවන බැරකම් තීරණය

මෙම සටහන මගින් ප්‍රතිපාදන කළ යුතුදී? නැතහොත් අසම්හාවන වගකීම් හෙපුදුවේ කළ යුතුදී? යහෝ තීරණය කළ හැකිය.



මෙම ප්‍රමිතියේදී සාකච්ඡා කෙරෙන කරුණු අතරින් ප්‍රතිපාදනයන් සහ අසම්හාවන බැරකම් යන කරුණු විහායය සඳහා වැදගත් වන හෙයින් පහත සටහනින් ඒ පිළිබඳව වඩාත් නොලින් කරුණු අධ්‍යයනය කළ හැකිය.

බැරකම් / වගකීම් (Liability)	ප්‍රතිපාදනයන් (Provision)	අකම්හාවා බැරකම් (Contingent Liability)
(1) අතීත සිදුවීමක ප්‍රතිචලනයක් සේ වර්තමානයේ ඇති බැඳීමක්. මෙම බැඳීම නිරවුල් කිරීමට ආර්ථික ප්‍රතිචලන හා බැඳුනු සම්පත් ගෙවා දැමීමට සිදුවේ. ලදා: වෙළඳ ණයතිමියන්, උපවිතයන්	(1) කාලය හෝ විටිනාකම පිළිබඳව විතිග්වීතතාවයක් සහිත බැරකමකි. ලදා: වෙළඳ ප්‍රතිඵාහාර	(1) පැවතීම් තීරණය වන්නේ වකාපාරයේ පාලනයෙන් තොරව අනාගතයේදී සිදුවීය හැකි හෝ සිදුවීය නොහැකි සිදුවීම් වික් හෝ කිහිපයක ප්‍රතිචලනයක් මතයි. හඳුනා ගැනීමේ කොන්දේසි සම්පූර්ණ නොවන බැරකම් ද මෙම ගණායට අයන්ය. ලදා: සේවක වන්දි ඉල්ලීම
(2) ගේෂපතුයේ බැරකම් සේ හඳුනා ගනී.	(2) ගේෂපතුයේ බැරකම් සේ වෙනමම හඳුනා ගනී.	(2) බැරකම් වශයෙන් ගේෂපතුයක හඳුනා නොගනී.
(3) ගෙවිය යුතු නාය, නායතිමියන් වැනි ගේෂ බැරකම් වන්නේ දැනටමත් අදාළ හාන්ඩ හා සේවා ලබාගෙන ඒ සිදුහා ඉන්වෝයිස් තිකුත්කර ඇති තිසා ගෙවිය යුතු මුදල පිළිබඳ තිශ්විත ව්‍යුහගත්වයක් පවතින හෙයිනි. උපවිතයන්ද ඇස්ක්තමේන්තු කළත් ප්‍රතිපාදනයන් තරම් අවිනිශ්චිතතාවක් එවායේ දක්නට නොලැබේ.	(3) කාමාන්ත ව්‍යවහාරයේදී සියලුම ප්‍රතිපාදනයන්ගේ අසම්හාවා තත්ත්වයක් ඇතැයි භාලය හා ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින හෙයිනි. කෙසේ වුවද විවක්ෂණාභාවය අනුව මෙම ප්‍රමිතියේ නිර්ණායකයන් සම්පූර්ණ වන විට ප්‍රතිපාදන ගේෂපතුයක බැරකම් සේ හඳුනා ගනී.	(3) අසම්හාවා බැරකම් ගේෂපතුයක බැරකම් සේ හඳුනා නොගන්නේ: <ul style="list-style-type: none">• වර්තමානයේ බැඳීමක් ඇත්ද සහ වීම බැඳීම නිරවුල් කිරීමට ආර්ථික ප්‍රතිචලන හා බැඳුනු සම්පත් ගලායැමක් සිදුවේද යන්න තාමත් තීරණය වී නොමැති හෙයින් හෝ,• ප්‍රමිතියේ පරිදි වර්තමාන බැඳීමක් ඇත්ද යන්න හඳුනාගැනීමට අවශ්‍ය නිර්ණායකයන් සම්පූර්ණ නොවන හෙයිනි.

අසම්හාවන වත්කම් - Contingent Assets

අසම්හාවන වත්කම් යන්නෙන් අදහස් වන්නේ අතිත සිදුවීම්වල ප්‍රතිචලනයක් ලෙස ඇතිවන, ව්‍යාපාරයේ පාලනයකින් තොරව අනාගතයේදී සිදුවිය හැකි යම් සිද්ධියක් හෝ සිදුවීම් කිහිපයක් සිදුවීම හෝ නොවීම මත පැවත්ම තහවුරු කෙරෙන වත්කම්ය.

ව්‍යාපාරයේ තුළුම් කොටසක් මාර්ගයක් පුරුෂ් කිරීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරය විසින් පවරාගැනීම නිසා ඒ ප්‍රමාණය සඳහා ප්‍රමාණාත්මක වන්දියක් ව්‍යාපාරය විසින් ඉල්ලුම් කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. මෙහිදී මෙම ඉඩමේ කොටසක් පවරාගැනීම අතිත සිදුවීමක් වන අතර ගෙවන වන්දියක් නිශ්චිත වන්නේ අනාගතයේදී ව්‍යාපාරයේ බැහැර පාර්ශවයක් විසින් ගනු ලබන තීරණ මතයි. ඒ අනුව ලැබිය යුතු වන්දිය යන වත්කමේ පැවත්ම තීරණය වන්නේ අනාගතයේදී සිදුවිය හැකි යම් සිද්ධියක් හෝ කිහිපයක් සිදුවීම හෝ නොවීම මතය. විම නිසා මෙවතින් වන්දියක් අසම්හාවන වත්කමක් සේ සැලකිය හැකිය.

මුළු ප්‍රකාශන පිළිගෙල කිරීමේදී අසම්හාවන වත්කමක් හඳුනා නොගනුයේ කිසිවිටෙකත් උපලබිධ නොවන ආදායමක් ගිණුම් ප්‍රකාශනවල හඳුනා නොගන්නා පදනම් මතයි.

අසම්හාවන වත්කම් තීරණය කිරීම

කිසියම් සිදුවීම විකක් හෝ කිහිපයක් මත ආර්ථික ප්‍රතිචලන ලැබීම නිශ්චිතනම් වය අසම්හාවන වත්කමක් නොව වත්කමක් ලෙස ගිණුම් ප්‍රකාශනවල හඳුනා ගනී. උඩහරණ රුපයෙන් කළ හිමිකම් පැමැමක් සඳහා වන්දි ලබාදෙන ලෙස සහතික කර ඇත්තෙනම් වය ලැබිය යුතු වන්දියක් වශයෙන් වත්කම් ලෙස පෙන්වුම් කළ හැකිය. මෙම වන්දිය ගෙවන බවට සහතික වීමක් නැතත් ලැබිය හැකිවිමේ (හවුනාවයක්) අවශ්‍යීය තත්ත්වයක් අන්ත්තම ගිණුම් ප්‍රකාශනයක අනාවරණය කළ හැකිය. මෙම භාව්‍යතාවය නොයෙකුත් සාක්ෂි හා තොරතුරු මෙන්ම අතිත අත්දැකීම් පදනම්ව තීරණය කෙරේ. කෙසේ වෙතත් විවැත් වන්දියක් හෙවත් ආර්ථික ප්‍රතිච්‍රිතයක් ලැබීම වය නොහැකි නම් අවම වශයෙන් ඒ පිළිබඳ අනාවරණය කිරීමක් හෝ නොකළ යුතුය.

අසම්හාවන වත්කම් පිළිබඳ අනාවරණයන්

කෙසේ වුවද අසම්හාවන වත්කමක් හේතුවෙන් ව්‍යාපාරයකට ආර්ථික ප්‍රතිච්‍රිතයන් ගලාවීමක් සිදුවනුයේ නම් සහ වීම ප්‍රතිච්‍රිතය සාධාරණ ලෙස නිශ්චිත කළ නොහැකි නම් ගිණුම් ප්‍රකාශනවල අසම්හාවන වත්කම් පිළිබඳව පහත අනාවරණයන් සිදුකළ යුතුය.

- (i) අසම්හාවන වත්කමේ ස්වභාවය පිළිබඳව සංක්‍රීත්‍ය විස්තරයක්
- (ii) ව්‍යාපාරයේ මුළු බලපෑම පිළිබඳ අස්ථිතමේන්තුවක්

